

11 ග්‍රෑනිය - විද්‍යාල - තාතය (බදාම්පියේ අවස්ථා විභ්‍යාස)

ජදාර්ථයේ අවස්ථා විභ්‍යාස

11 ග්‍රෑනිය

තාතය

08. පදාර්ථය සහ, දුව සහ වායු
යන අවස්ථා තුනෙහිම පවතී.



11 ශේෂීය - විද්‍යාව - තාත්‍ය (බදාම්පියේ අවස්ථා විභ්‍යාස)

- උෂ්ණත්ව ලෙනස්වීමකින් තොරව,
- දුටාංකයේ ගො නාජාංකයේ ගො,
- බදාම්පිය පහතිනා බික් අවස්ථාවක් ,
- බදාම්පිය පහතිනා තවත් අවස්ථාවක් බවට පත්වීම
අවස්ථා විභ්‍යාසයක් ලෙස භැඳීන්වේ.

i. පහත පද සරලව හඳුන්වන්න.

a. දුවාංකය

- යම් සහ දුවනයක් රත් කිරීමේදී උප්පාත්ව
වෙනසක් සිදුනොවී එය සහ අවස්ථාවේ සිට
දුව අවස්ථාවට පත්වන නිශ්චිත උප්පාත්වය
එම දුවනයේ

දුවාංකය (melting point)

නමින් හැඳින්වේ.

b. තාපාංකය

- යම් දුවයක් රත් කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදුනොවී එය දුට අවස්ථාවේ සිට වාශු අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය (එනම් දුවය නැවීම සිදුවන උෂ්ණත්වය) එම දුවයේ

තාපාංකය (boiling point)

නමින හැඳින්වේ.

c. ගිලාංකය

- ගම් දුවයක් සිසිල් කිරීමේ දී උප්පාත්ව
වෙනසක් සිදුනොවී එය දුව අවස්ථාවේ සිට
සන අවස්ථාවට පත්වන නිශ්චිත උප්පාත්වය
ගිලාංකය (freezing point)
නමින් හැඳින්වේ.

11 ශේෂීය - විද්‍යාව - තාපය (බඳාත්මයේ අවස්ථා විභ්ෂයාන)

ගුප්ත තාපය

09.

ද්‍රව්‍යාංකයේ දී හෝ තාතාංකයේ දී තාත්‍ය
සැපයුව ද අවස්ථා විභ්රාක කිදුවීමේ දී
උප්පාත්ව වෙනස් වීමක් කිදු නොවේ.

i. අවස්ථා විපර්යාස සිදුවන විට දී උප්පන්ත්ව
වෙනස් විමක් සිදු නොවන්නේ සපයන
තාපය කුමන කාර්යයක් සඳහා වැය වීම
නිසා ද?

එම ගෙතිය අනු අතර අති බහුඛන රිදි
අනුවලට නිදහස් වලනය වීමට සැලැස්වීමට

ii.

ලජ්‍යෙකුත්ව චෙනස් වීමක් කිදු නොවන විට දී
ලබා ගන්නා තාපය

ගුප්ත තාපය

ලෙස හැඳුන්වේ.

තාපය සිපයන විට උප්ත්‍යාත්මක වෙනසක් සිදු හොවෙමින ලබා ගන්නා

ගුප්ත තාපය

විලයනයේ
ගුප්ත තාපය

සන
→ දුට
→

වාෂ්පීකරණයේ
ගුප්ත තාපය

දුට
→ වායු

iii. විලයනයේ ගුර්තු තාපය යනු කුමක් ද?


ලැංඡන්ත්ව වෙනසක් සිදු නොවී කිහිපයක්
සම්බුද්ධාගෝන්ම දුව අවස්ථාවට තත්ත්වමේ දී
ලබා ගන්නා තාපය විලයනයේ ගුර්තු තාපය
ලෙස හඳුන්වයි.

නිදහුන්:

අයිස්වල විලයනයේ ගුණන තාපය



ගුණන තාපය



0°C

0°C පෙනීන අයිස් 0°C පෙනීන ජලය ත්‍රිත්වීමේ දී ඉඟා
ගන්නා තාපය අයිස්වල විලයනයේ ගුණන තාපය ලෙස
හඳුන්වය නැක.

0°C

iv. විලයනයේ විශිෂ්ට ගුෂ්ත තාපය යනු කුමක් ද?


උප්පාත්ව වෙනසක් සිදු නොවී
කනෙක ඒකක ක්කන්ධයක්,
සම්පූර්ණයෙන්ම දුව අවස්ථාවට පත්වීමේ දී
ලබා ගන්නා තාත්‍ය විලයනයේ විශිෂ්ට ගුෂ්ත
තාත්‍ය ලෙස හැඳින්විය හැකිය.

නිදහස්:

අයිස්ටල විලයනයේ විශිෂ්ට ගුරුත් තාපය



ගුරුත් තාපය



0°C ඇස් 1 kg

0°C ජලය 1 kg

0°C පත්‍රින ඇස් 1 kg ක් 0°C පත්‍රින ජලය 1 kg ක්
බව පත්‍රිලේ දී ලබා ගත්තා තාපය ඇස්ටල විලයනයේ විශිෂ්ට
ගුරුත් තාපය ලෙස භැඳුන්වය යැක.

V. වාෂ්පීකරණයේ ගුප්ත තාපය යනු කුමක් දැයි
සරලව හඳුන්වන්න.


උප්පාත්ව වෙනසක් සිදු නොවී දුවයක
සම්පූර්ණයෙන්ම වායු අවස්ථාවට පත්වීමේ දැඩි
බාග්‍යා ගනනා තාපය

නිදහස්:

දුච් පළයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය



ගුප්ත තාපය



100°C



100°C

100°C ජලය 100°C ජලයෙහි මුළාලය බව පත්වීමේදී එබා ගනනා තාපය දුච් පළයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය ලෙස භැඳුන්විය යුතු.


vi. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුර්තු තාපය යනු කුමක් ද?

ලැංඡන්ව වෙනසක් සිදු නොවී දුවයක
ලීකක ස්කන්ධයක්,
සම්පූර්ණයෙන්ම වායු අවස්ථාවට
හත්විමේ දී ලබා ගන්නා තාපය
වාෂ්පීකරණයේ විශිෂ්ට ගුර්තු තාපය
ලෙස හැඳුන්වය හැකිය.

නිදහස්: දුව පලයේ වාෂ්පීකරණයෙන් විශිෂ්ට ගුප්ත තාපය



ගුප්ත තාපය



100°C ජලය 1kg

100°C භුලාලය 1kg

100°C පෙනීන ජලය 1 kg ක් 100°C පෙනීන
භුලාලය බවට ජන්මීමේ දී ලබා ගැනීන තාපය දුව ජලයේ
වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස භැඳුන්විය යැක.

vii. වාෂ්පීකරණය යනුවෙන් අදහස් කරන්නේ දුව වායු බවට පත්වීමය.

a. **වාෂ්පීකරණ සිදුවන ආකාර දෙකකි.**

■ **වාෂ්පීභවනය**

(තාපාංකයට පෙර දුවක වාෂ්ප බවට පත්වීම)

■ **නැවීම**

(තාපාංකයේදී දුවය නැවීමෙන් වාෂ්ප බවට පත්වීම)

b. වාෂ්පීභවනය සඳහා නිදහුන්

- ගෙත රේඛි වියලීම
- දැහඳිය වියලීම
- මූහුද පළයෙන් ලුණු නිෂ්පාදනයේදී පළය වාෂ්ප වීම

c. නැට්ටීම සඳහා නිදහුන්

- ආක්‍රිත පළය නිපදවීමේ දී
- මදුන්සාර නිපදවීමේ දී
- සරල ආසවනයේ දී

11 ශේෂීය - විද්‍යාව - තාත්‍ය (නාජ්‍ය ප්‍රකාශනය)


තාත්‍ය ප්‍රසාරණය

10.

තාපය සිපයන විට සහ, දුව නො වායුමය
පදාරථයක සකන්ධයේ වෙනසක් නොවී
පරිමාවේ වැඩිවිම තාපය ප්‍රකාරණය ලෙස
හඳුන්වය තැකිය.


- සාපේක්ෂව දිගින් වැඩි වස්තුවක දිග වැඩිවිමක ද,
- දිග සහ පළල වැඩි වස්තුවක වර්ගීය වැඩිවිමක ද,
- දිග, පළල හා උස වැඩි වස්තුවක පරිමාවේ වැඩිවිමක ද ලෙස නිර්ක්ෂණාර කළ හැකි ග.

සාපේක්ෂව දිගින් වැඩි වස්තුවක




දිග වැඩිවීම හඳුනා ගත හැකිය.

සාපේක්ෂව දිග සහ පළල දැකිය තැකි වස්තුවක





වර්ගවලය වැඩිවීම හඳුනා ගත හැකිය.

සාපේක්ෂව සාපේක්ෂව දිග පළල සහ
ලස දැකිය තැකි වස්තුවක



හරිමාව වැඩිවීම හඳුනා ගත හැකිය.

11 ග්‍රේනිය - විද්‍යාව - කාලය (නාජර් ප්‍රකාශනය)



දිග වැශිවීම

වර්ගීලය
වැශිවීම

පරිමාව වැශිවීම

11 ශේෂීය - විද්‍යාව - තාත්‍ය (නාජර් ප්‍රසාදනාය)





සන දුවන තැප සිදුවන ප්‍රසාරණය

i. සන දුව්‍යවල සිදුවන ප්‍රසාරණය නිරීක්ෂණය කිරීමට සිදුකළ ක්‍රියාකාරකම් කිහිපයක් පහත රුපවලින් දැක්වේ.


එක් එක් ක්‍රියාකාරකමෙහි දී ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කළ හැකි වන්නේ දිග වැඩිවිමක් ද, වර්ගෘලයේ වැඩිවිමක් ද, නැතහොත් පරිමාවේ වැඩිවිමක් ද, යන බව සඳහන් කරමින් නිරීක්ෂණ දක්වන්න.

11 ශේෂීය - විද්‍යාව - කාජය (නාජර් ප්‍රකාශනය)




සාපේක්ෂව දිග වැඩිවිමක සිදුවේ

කාජය සහයන ව්‍ය පිත්තල කුර ප්‍රසාරණය ව දිග වැඩි වේ. එච්ච රු සම්බන්ධ කර ඇති දුරශකය කරකළේ.



සාපේක්ෂව දිග වැශිවීමක් සිදුවේ

තාපය සපයන විට ලෝහ ද්‍රෘෂ්ඩ ප්‍රකාරණය විදිග වැඩි ටො. එච්ච් රුද සම්බන්ධ කර ඇති අලපෙනෙන්න බලුනය මතට තෙරපෙන බැවින බලුනය ප්‍රජුරා ගයි.



සාපේක්ෂව මරුගැලය වැශිවීමක් සිදුවේ

තාපය සපයන විට ලෝහ මුදුව ප්‍රසාරණය වි එහි විවරය විශාල වේ. එවිට පළමුව ඉවතට ගත නොහැකිව තිබූ ලෝහ ගෝලය ඉවතට ගත හැකි වනු ඇතේ.



සාපේක්ෂව පරිමාව වැඩිවීමක් සිදුවේ


කාජය සහයන විට ලෝහ ගෝලය ප්‍රසාරණය වි එහි පරිමාව වැඩිවේ. එවත පළමුව මුදුව තුළින් ගමන් කළ ලෝහ ගෝලය රත් කිරීමෙන් පසුව මුදුව තුළින් ගමන් නොකරයි.

11 ශේෂීය - විද්‍යාව - තාපය (නාජර් ප්‍රකාශනය)

අඩුවෙන ප්‍රසාරණය වන ලෝගය





(a) A bimetallic strip



(b) Chilling the strip



(c) Heating the strip



සාපේක්ෂව දිග වැඩිවිමක සිදුවේ

තාපය සපයන විට ද්‍රී ලෝහ පටිය ප්‍රසාරණය
වි එහි වැඩියෙන ප්‍රසාරණය වන ලෝගය
පිටතට සිටින සේ වතු වේ. අයිස් තබා සිසිල
කරන විට අඩුවෙන ප්‍රසාරණය වන ලෝගය
පිටතට සිටින සේ වතු වේ.



සාපේක්ෂව දිග වැශිවිමක සිදුවේ


සුරය තාපය ලබුන විට රේල් පිළි ප්‍රසාරණය වි එහි දිග වැශිවේ. එවිට මධ්‍යාහනය වන විට එම හිඛීම මැක් යයි. යම් සන්ධන කාලය වන විට නැවත හිඛීම ඇති වේ. එම ඉඩ තබා නොමැති වුව හොත් රේල් පිළි ඇදු විය ගැනීය.

දුවතුල සිදුවන ප්‍රසාරණය

ii.


දුවවල ප්‍රසාරණය සම්බන්ධ ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ. නිරීක්ෂණ සරලව පැහැදිලි කරන්න.

11 ශේෂීය - විද්‍යාව - තාත්‍ය (නාජර්‍ය ප්‍රකාශනය)




දාහිකයෙන් රත් කරන විට පළය ප්‍රසාරණය
වී පරිමාව වැඩි කර ගන්. එවිට රත් කරන
ලද බීකරයේ පළ මට්ටම ඉහළ යයි

11 ශේෂිය - විද්‍යාව - තාත්‍ය (නාජර් ප්‍රකාශන්‍ය)




- රත් කරන විට (පළමුව බදුන ප්‍රසාරණය වීම නිසා ස්වල්ප වශයෙන් ජල මට්ටම පහළ බසි. ඉන් පසු) ජලය ප්‍රසාරණය වී පරිමාව වැඩි කර ගන්ම නිසා බදුනේ ජල මට්ටම ඉහළ ගයි.
- සිඟිල් වන විට ජල මට්ටම පහළ බසියි.

11 ශේෂීය - විද්‍යාව - කාලය (නාජර් ප්‍රකාශනය)




බදුන රත් කරන විට එහි තුළ වූ වාතය ප්‍රසාරණය වී පරිමාව වැඩි කර ගනී. එවිට වැඩිවූ වායු පරිමාව පෙන් බදුන තුළින බුබුලනය වේ.

11 ශේෂීය - විද්‍යාව - කාඨය (නාජර් ප්‍රකාශනය)




බදුන රත් කරන විට එහි තුළ වූ වාතය ප්‍රකාරණය වී පරිමාව වැඩි කර ගත්. එවිට වැඩිවූ වායු පරිමාව ජල බදුන තුළෙන් බුඩුලනය වේ. නැවත සිසිල් වන විට පරිමාව අඩු වන බැවින් බදුන තුළට ජලය ආපසු ගමන් කරයි.

11 ශේෂීය - විද්‍යාව - තාපය (නාජර් ප්‍රකාශනය)



උණු පලයේ වූ තාපය ලබා ගෙන බදුන රත්
වන විට එහි තුළ වූ වාතය ප්‍රකාරණය වී
පරිමාව වැඩි කර ගනී. එවිට වැඩිවූ වාශ්‍ර
පරිමාවට සමාන වාශ්‍ර පරිමාවක බැලුනය තුළට
ගමන කිරීම නිසා බැලුනය පිළිසේ.

11 ශේෂිය - විද්‍යාව - තාපය (නාජර් ප්‍රකාශනය)



අත් දෙකෙහි අති තාපය ලබා ගෙන බදුන තුළ වූ වාතය රත් වන විට එම වාතය ප්‍රසාරණය වී පරිමාව වැඩි කර ගන්. එවිට වැඩිවූ වායු පරිමාවට සමාන වායු පරිමාවකින් පල රිදුවම ඉහළ නාග්.



උසු පළයේ තිබූ කාපය ලබා ගෙන බදුන තුළ ව්‍යාහය රත් වන විට එම වාහය ප්‍රකාරණය වී පරිමාව වැඩි කර ගන්. එවිට වැඩිවූ වාශ පරිමාව බදුනෙන් ඉවත් වන විට කාසිය වරින් වර ඉහළට වලනය බේ.

පදාරුණයේ අවක්‍රීම ව්‍යුත්තය



තාප්ප ප්‍රකාරණය



11 ශේනිය - විද්‍යාව - තාහය (තුළම්පියේ අධ්‍යක්ෂ / විභේදීක්ෂා / තාහන් ප්‍රකාශනය)

ඉදිරිහත් කිරීම
ච්‍රා. ගාමිනි ජයස්‍රිරාය
ගුරු උපදේශක (විද්‍යාව)
වෙන්/කොට්ඨාස අධ්‍යක්ෂණ කාර්යාලයය
ලුණුවිල.



071 4436205 / 077 6403672